



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

2016 ජනවාරි විභාගය - AA3 මට්ටම

**ප්‍රශ්න සහ යෝජිත උත්තර
විෂය අංක (AA31)**

**මූලය ගිණුම්කරණය සහ වාර්තාකරණය
(FAR)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

2016 ජනවාරි විභාගය - AA3 මට්ටම

(31) මූල්‍ය ගිණුම්කරණය සහ වාර්තාකරණය

යෝජිත උත්තර

A කොටස

සියලුම ප්‍රශ්නවලට උත්තර අපේක්ෂිතය.

1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

- (a) වගකීමක් යනු, අතීත සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්නා වූ වර්තමාන බැඳීමක් සහ එය නිරවුල් කිරීමේදී අනාගතයේ දී සම්පත් පිටතට ගලා යෑමක් සිදුවන බව පැහැදිලිව පෙනෙන සහ අදාළ ගෙවීම් ප්‍රමාණය විශ්වාසනීයව මැනිය හැකි ඒවා වේ.
- (b) වගකීමක් හඳුනාගැනීමේ නිර්ණායක වන්නේ;
- වර්තමාන බැඳීම නිරවුල් කිරීමේ ප්‍රතිඵල වශයෙන් ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පිටත ගලායාමේ සම්භාවිතාවක් ඇති විට.
 - නිරවුල් කිරීමට තිබෙන මුදල් ප්‍රමාණය විශ්වාසනීය ලෙස මැනිය හැකි වූ විට

2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

$$\begin{aligned} \text{ණය පොලී අනුපාතය} &= \frac{7 \times 12\% + 8 \times 15\% + 10 \times 11\%}{(7 + 8 + 10)} \\ &= \underline{\underline{12.56\%}} \\ \text{ප්‍රාග්ධනික කළ යුතු ණය පිරිවැය} &= 15m \times 12.56\% \times 7/12 \\ &= \mathbf{1.099} \\ &= 15m \times 12.56\% \times 9/12 \\ &= \mathbf{1.413} \\ &= \underline{\underline{2.512mm}} \end{aligned}$$

3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

(a) කොටසක ඉපැයුම (EPS) = සාමාන්‍ය කොටස් හිමියන් වෙත බෙදාහැරිය හැකි ලාභය
 (බදු පසු ලාභය - වරණීය ලාභාංශ)

$$\frac{\text{හරිත මධ්‍යන්‍ය සාමාන්‍ය කොටස් සංඛ්‍යාව}}{}$$

$$= \frac{23,000,000}{100,000}$$

$$= \underline{\underline{රු. 230}}$$

(b) මිල ඉපැයුම් අනුපාතය (PE) = කොටසක වෙළෙඳ මිල
 කොටසක ඉපැයීම

$$= \frac{25}{230}$$
 වාර ගණන = $\underline{\underline{0.108}}$

(c) ඉපැයුම් ඵලදා අනුපාතය = කොටසක ඉපැයුම x 100
 කොටසක වෙළෙඳ මිල

$$= \frac{230}{25} \times 100$$

$$= \underline{\underline{920\%}}$$

4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

- 1) සෑම විශේෂිත ව්‍යාපාරයක්ම, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශණ පිළියෙල කල යුතු අතර, එකී මූල්‍ය ප්‍රකාශණ මගින් ව්‍යාපාරයේ කාර්යාධිකාරී බව හා මූල්‍ය තත්ත්වය පිලිබඳව නිවැරදි හා සාධාරණ මතයක් නිරූපණය කෙරෙන බවට තහවුරු කෙරෙන විගණනයක් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව සිදු කල යුතුය.
- 2) පරිච්ඡේදයේ නිරතවීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් අවසර ලබාදී ඇති එහි සාමාජිකයකු (වරලත් ගණකාධිකාරීවරයකු) මගින් සිය මූල්‍ය ප්‍රකාශණ විගණනය කර ගත යුතුය.
- 3) මූල්‍ය ප්‍රකාශණ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කොට ඇති බවට තහවුරු කර ගැනීම සඳහා සිය මූල්‍ය ප්‍රකාශණ "ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත අධීක්ෂණ මණ්ඩලය" වෙත ඉදිරිපත් කල යුතුය.
- 4) ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත මණ්ඩලයට හෝ එම මණ්ඩලය විසින් බලය ලබා දී ඇති නිලධාරියෙකුට, මූල්‍ය ප්‍රකාශණ වලට අදාලව තොරතුරු අමතර තොරතුරු ඉල්ලීම් කරන අවස්ථාවලදී එකී තොරතුරු දෙන ලද කාල පරිච්ඡේදය තුළ ඉදිරිපත් කල යුතුය.

A කොටසෙහි අවසානය.

සියලුම ප්‍රශ්නවලට උත්තර අපේක්ෂිතය.

5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

- (a) ඕනෑම අස්පාශය වත්කමක් පහත නිර්ණායකයන් යටතේ හඳුනාගැනේ.
- වත්කමේ පිරිවැය විශ්වාසවන්ත ලෙස මැනිය හැකි වීම
 - අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා ඒම
- (b) i. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 38 ට අනුව,
උදා :- සී/ස MS සමාගමට එම සන්නම් නාමය ඔවුන්ගේ මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනාගත නොහැක. ඒ මක්නිසාද යත්, එය අභ්‍යන්තරව ජනනය වූ සන්නම් නාමයක් වන නිසාත්, එහි පිරිවැය විශ්වාසවන්ත ලෙස මැනිය නොහැකි නිසාත්ය.
- ii උදා :- සී/ස MM පොදු සමාගමට තමන්ගේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවල මෙම සන්නම් නාමය ගිණුම්ගත කළ හැකිය. ඊට හේතුව වන්නේ එය අත්පත් කරගත් සන්නම් නාමයක් වීමයි. මෙය ව්‍යාපාරයේ කීර්තිනාමයෙන් වෙන්ව හඳුනාගත යුතු අතර පසුව එය කලින් හඳුනාගත් ප්‍රයෝජනවත් ජීවිත කාලයේ දී බලාත්මක කළ යුතුය.
- (c) රු. 50,000,000 පර්යේෂණ වියදම අදාළ කාලවිච්ඡේදයේ ලාභයක් හෝ අලාභයක් ලෙස හඳුනාගත යුතුය.
1. අදාළ නිෂ්පාදනය පරීක්ෂණ අවධියේ පවතින නිසා
 2. ප්‍රාග්ධනික කළ නොහැකි නමුත් සංවර්ධන අවධියේ දී අදාළ කොන්දේසි සම්පූර්ණ කළහොත් පමණක් ප්‍රාග්ධනික කළ හැකිය.
 3. පර්යේෂණ අවධියේ වියදම් ලාභයට හෝ අලාභයට ගැලපිය යුතුය.

6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

සී/ස රෝයල් නිව්වෙයා සමාගම
2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශය

		රු.
බදු පෙර ලාභය		883,000
ගැලපීම් :		
මූල්‍ය වියදම් - සාමාන්‍ය කොටස් සඳහා ගෙවූ ලාභාංශ	467,000	
පොලී ආදායම	(560,000)	
ක්ෂය	563,000	
ගෙවිය යුතු දිරිගැන්වීම් දීමනා	(90,000)	
පාරිතෝෂික සඳහා වෙන් කිරීම	120,000	500,000
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වලට පෙර ලාභය		1,383,000
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්		
තොගයේ වැඩිවීම	(250,000)	
ලැබිය යුතු වෙළෙඳ ණය අඩුවීම	400,000	
ගෙවිය යුතු වෙළෙඳ ණය වැඩිවීම	398,000	
උපචිත (ගෙවිය යුතු / හිඟ) වියදම් වැඩිවීම	11,000	559,000
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ලාභය		1,942,000
පොලී ගෙවීම්	(220,000)	
බදු ගෙවීම්	(169,000)	(389,000)
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ශුද්ධ මුදල්		1,553,000

7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

(a) i ගිණුම්කරණයට අනුව ධාරණ අගය;

පිරිවැය	=	2,000,000	
(-) ක්ෂය ගිණුම	=	(500,000)	
	=	1,500,000	

බදු ලියාපදිංචි අගය;

පිරිවැය	=	2,000,000	
(-) ප්‍රාග්ධන වෙන් කිරීම	=	(2,000,000) / 0	

තාවකාලික බදු වෙනස

	=	ගිණුම්වල ලියාපදිංචි අගය	-	බදු ලියාපදිංචි අගය
	=	1,500,000	-	0
	=	1,500,000		

විලම්භිත බදු වගකීම = 1,500,000 x 28%
= 420,000

ද්විත්ව සටහන;

බදු වියදම / ලාභ / අලාභ ගිණුම	හර	420,000	
විලම්භිත බදු වගකීම	බැර		420,000

ii. ඉදිරි වසර 3 ක කාලසීමාවෙන් පසු, ක්ෂය අගය ආපසු විලම්භිත බදු වගකීම බවට පත් වේ.

ගිණුම්කරණ ලියාපදිංචි අගය - බදු ලියාපදිංචි අගය = විලම්භිත බද්ද

y ₂	(2,000,000 - 1,000,000 *) - 0	= 1,000,000 x 28%	= 280,000
y ₃	(2,000,000 - 1,500,000) - 0	= 500,000 x 28%	= 140,000
1/4	(2,000,000 - 2,000,000) - 0	= 0 x 28%	= 0

* වාර්ෂික ක්ෂය = 2,000,000 x 25% = 500,000

ද්විත්ව සටහන්;

විලම්භිත බදු වගකීම	හර	140,000	
බදු වියදම / ලාභ හෝ අලාභ			140,000
(දෙවන වසරේ විලම්භිත බදු ප්‍රතිසටහන)			
විලම්භිත බදු වගකීම	හර	140,000	
බදු වියදම / ලාභ හෝ අලාභ			140,000
(තෙවන වසරේ විලම්භිත බදු ප්‍රතිසටහන)			
විලම්භිත බදු වගකීම	හර	140,000	
බදු වියදම / ලාභ හෝ අලාභ			140,000
(සිව්වන වසරේ විලම්භිත බදු ප්‍රතිසටහන)			

විලම්බිත බදු වගකීම් ගිණුම			
ශේ/ප/ගෙ	420,000	බදු වියදම	420,000
	420,000		420,000
බදු වියදම	140,000	ශේ/ඉ/ගෙ	420,000
ශේ/ප/ගෙ	280,000		
	420,000		420,000
බදු වියදම	140,000	ශේ/ඉ/ගෙ	280,000
ශේ/ප/ගෙ	140,000		
	280,000		280,000
		ශේ/ඉ/ගෙ	140,000
බදු වියදම	140,000		
	140,000		140,000

- (b) (i) හිමිකාරිත්වය හුවමාරු වීම
කල්බදු කාලය තුළ හෝ අවසානයේදී එහි නෛතික හිමිකාරිත්වය බදු ගැනුම්කරුට මාරුවන්නේ නම් එය මූල්‍ය කල්බද්දක් ලෙස වර්ගීකරණය කරයි.
- (ii) මිලදී ගැනීමේ විකල්පය
වත්කම සාධාරණ මිලකට අත්පත් කරගැනීමේ අවස්ථාවක් බදු ගැනුම්කරුට ලබාදී ඇත්නම් එය මූල්‍ය කල්බද්දක් ලෙස වර්ගීකරණය කරයි.
- (iii) ආර්ථික කාලයෙන් විශාල ප්‍රමාණයක් වීම
කල්බදු කාලය වත්කමේ ආර්ථික / ජීව කාලයෙන් වැඩි කොටසක් වේ නම් එය මූල්‍ය කල්බදු ගණයට ගැනේ.
- (iv) කල්බදු සඳහා වන අවම ගෙවීම්වල වටිනාකම සම්පූර්ණයෙන්ම වාගේ වත්කමේ සාධාරණ අගයට සමාන නම්,
අදාළ කල්බදු සඳහා වන අවම ගෙවීම්වල වටිනාකම මුළුමනින්ම වාගේ වත්කමේ සාධාරණ අගයට සමාන නම් එම කල්බදු මූල්‍ය කල්බදු ගණයට ගැනේ.
- (v) වත්කමේ ඇති සුවිශේෂී ස්වභාවයන්
වෙනස්කම්වලට භාජනය නොකර වත්කම බදු ගැනුම්කරුට පමණක් භාවිතා කළ හැකි සුවිශේෂී වත්කමක් නම් එය මූල්‍ය කල්බදු යටතේ වර්ගීකරණය කරනු ලබයි.

B කොටසෙහි අවසානය.

සියලුම ප්‍රශ්නවලට උත්තර අපේක්ෂිතය.

8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

- (a) සී/ස හිමි පොදු සමාගමේ
2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

	සටහන්	රු.
විකුණුම්		92,650,000
විකුණුම් පිරිවැය (පෙරවැඩ 2)		(56,508,000)
දළ ලාභය		36,142,000
අනෙකුත් ආදායම්	01	1,261,000
පරිපාලන වියදම් (පෙරවැඩ 3)		(12,102,600)
විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් (පෙරවැඩ 3)		(14,704,000)
අනෙකුත් වියදම් (පෙරවැඩ 3)		(2,226,000)
මූල්‍ය වියදම්	02	(2,775,000)
බදු පෙර ලාභය	03	5,595,400
බදු	04	(750,000)
වසරේ ලාභය		4,845,400
අනෙකුත් විස්තීර්ණ ආදායම්		0
වසරේ මුළු විස්තීර්ණ ආදායම		4,845,400

(b) සී/ස හිමි පොදු සමාගම
 2015.03.31 දිනට
 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

රු.

වත්කම්		
ජංගම නොවන වත්කම්		
දේපළ, පිරිසත හා උපකරණ		13,680.4
ආයෝජන	15,000	
අඩු කිරීම් - හානි වූ ආයෝජන	(950)	14,050
		27,730.4
ජංගම වත්කම්		
තොගය		3,800
වෙළෙඳ ලැබිය යුතු දෑ	24,516	
(-) අඩමාන ණය සඳහා වෙන්කිරීම්	(408)	24,108
මුදල් හා මුදල් සමාන දෑ	600	28,508
මුළු වත්කම්		56,238.4
හිමිකම හා වගකීම්		
හිමිකම		
ප්‍රකාශිත ප්‍රාග්ධනය		
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය - මිලියන 2 කොටස්	25,000	
රඳවාගත් ඉපැයුම්	5,830.4	30,830.4
ජංගම නොවන වගකීම්		
ණයකර (13%)		7,500
ජංගම වගකීම්		
වෙළෙඳ ගෙවිය යුතු දෑ	14,600	
ගෙවිය යුතු වියදම්	868	
ගෙවිය යුතු ණයකර පොලිය	975	
වසරේ ආදායම් බදු වගකීම	365	
බැංකු අයිරාව	1,100	17,908
මුළු හිමිකම හා වගකීම්		56,238.4

(c) සී/ස හිමි පොදු සමාගමේ
2015.03.31 දිනෙන් අවසන් වර්ෂයට
ස්කන්ධ වෙනස්වීමේ ප්‍රකාශය

(රු)

	ප්‍රකාශිත ප්‍රාග්ධනය	රඳවාගත් ඉපැයුම්	එකතුව
2014.04.01 ට ශේෂය	25,000,000	2,020,000	27,020,000
පෙර වර්ෂයේ ගැලපීම්	-	(35,000)	(35,000)
ගෙවූ අතුරු ලාභාංශ	-	(1,000,000)	(1,000,000)
වර්ෂයේ ලාභය	-	4,845,400	4,845,400
2015.03.31 ට ශේෂය	25,000,000	5,830,400	30,830,400

(d) සටහන 5 - දේපළ, පිරිසක හා උපකරණ

රු.

	මෝටර් රථ	කාර්යාල උපකරණ	ලී බඩු සහ සවි කිරීම්	එකතුව
04.01 ට ශේෂය	26,500,000	8,515,000	3,082,000	38,097,000
එකතු කිරීම්	1,350,000	135,000	18,000	1,503,000
ඉවත් කිරීම්	(1,920,000)	(110,000)	-	(2,030,000)
03.31 ට ශේෂය	25,930,000	8,540,000	3,100,000	37,570,000
04.01 ට ශේෂය	10,600,000	6,488,000	1,860,000	18,948,000
අය කිරීම්	5,243,000	842,750	309,850	6,395,600
ඉවත් කිරීම්	(1,344,000)	(110,000)	-	(1,454,000)
03.31 ට ශේෂය	14,499,000	7,220,750	2,169,850	23,889,600
ධාරණ අගය	11,431,000	1,319,250	930,150	13,680,400

සටහන 01 අනෙකුත් ආදායම්

ලියාහරින ලද බොල්ණය	61,000
ශේෂ පිරික්සුමේ සටහන් වී ඇති ආකාරය	1,200,000
	<u>1,261,000</u>

සටහන 02 මූල්‍ය වියදම්

ණයකර පොළිය (7,500 x 13%)	975,000
ශේෂ පිරික්සුමේ වාර්තා වී ඇති ප්‍රමාණය	850,000
හානිවූ ආයෝජන ආදායම	950,000
	<u>2,775,000</u>

සටහන 04 බදු

ප්‍රවර්තන වසරේ බදු 750,000

සටහන 06 ප්‍රකාශිත ප්‍රාග්ධනය

සා/කොටස් ගණන 2,000,000

රු. 25,000,000

සටහන 08 යෝජිත ලාභාංශ

සා/ කොටස් හිමියන්ට රු. 1 ක අවසාන ලාභාංශයක් ගෙවීමට 2015.05.20 වන දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. (රු. 2,000,000 එකතුවක්)

සටහන 09 ගෙවිය යුතු බදු

ආදායම් බදු 2013/14 360,000

ආදායම් බදු 2014/15 750,000

(-) ආදායම් බදු ගෙවීම් (745,000)

365,000

පෙරවැඩ

පෙරවැඩ 01 වත්කම් ක්ෂය කිරීම සහ ඉවත් කිරීම;

ලී බඩු සහ සවි කිරීම් $3,082,000 \times 10\% = 308,200$

$18,000 \times 10\% \times 11/12 = 1,650$

309,850

කාර්යාල උපකරණ $(8,515,000 - 110,000) \times 10\% = 840,500$

$135,000 \times 10\% \times 2/12 = 2,250$

842,750

මෝටර් රථ $24,580,000 \times 20\% = 4,970,000$

$1,920,000 \times 20\% \times 6/12 = 192,000$

$1,350,000 \times 20\% \times 6/12 = 135,000$

5,297,000

මෝටර් රථ හුවමාරු කිරීමේ ගිණුම			
මෝටර් රථ	1,920,000	ක්ෂය ගිණුම	1,344,000
මෝටර් රථ මිලදී ගැනුම්	900,000	නව මෝටර් රථයේ වටිනාකම	1,350,000
(අත්පිට මුදලට)		ඉවත් කිරීමේ අලාභ	126,000
	<u>2,820,000</u>		<u>2,820,000</u>

මෝටර් රථය වසර 3 1/2 භාවිතා කර තිබේ. එමනිසා එහි පිරිවැය;

$$\left[\frac{576,000}{(5 - 3.5)} \right] \times 5 = 1,920,000$$

පෙරවැඩ 02 විකුණුම් පිරිවැය;

ශේෂ පිරික්සුමට අනුව	57,443,000	
(-) මෝටර් රථ සඳහා ගෙවීම්	(900,000)	
කාලපරිච්ඡේදයට පෙර ගැලපීම්	(35,000) *	භෞතිකව අනුමාන කිරීමකි
	<u>56,508,000</u>	

පෙරවැඩ 03 වියදම් විග්‍රහය

	පරිපාලන වියදම්	විකුණුම් හා බෙදාහැරීමේ වියදම්
ශේෂ පිරික්සුමට අනුව	10,150,000	9,300,000
ක්ෂය (පෙරවැඩ 1)	1,152,600	5,243,000
ඉවත් කිරීමේ අලාභය (පෙරවැඩ 1)	-	-
බොල්ණය වෙන් කිරීම	-	93,000
උපවිත වියදම් 03.31	800,000	68,000
ස්ථාවර වත්කම්වල අඩුවීම්	-	-
	<u>12,102,600</u>	<u>14,704,000</u>

පෙරවැඩ 04 ණයගැතියෝ සහ බොල්ණය

විස්තරය	ණයගැතියෝ	ණයගැතියන්ගෙන් වෙන් කිරීම්
ශේෂ පිරික්සුමට අනුව	24,500,000	360,000
බොල්ණය - දැනටමත් වෙන්කර ඇති	(45,000)	(45,000)
බොල්ණය ලැබීම්	61,000	-
වසරේ බොල්ණය සඳහා වෙන් කිරීම්	-	93,000
	<u>24,516,000</u>	<u>408,000</u>

9 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :

(a) සී/ස අනුලා පොදු සමාගම
2015.03.31 දිනට
ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

		(රු. '000)
වත්කම්		
ජංගම නොවන වත්කම්		
දේපළ, පිරියත හා උපකරණ (28,600 + 9,550 + 1,500 - 160 + 40)		39,530
කීර්තිනාමය (2,100 - 60)		2,040
ජංගම වත්කම්		
තොගය (5,650 + 3,00 - 11)	8,939	
වෙළෙඳ ලැබිය යුතු දෑ (6,430 + 4,425)	10,855	
මුදල් (1,210 + 525)	1,735	21,529
මුළු වත්කම්		63,099
හිමිකම හා වගකීම්		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	41,000	
පොදු සංචිත - ඒකාබද්ධ	1,260	
රඳවාගත් ඉපැයුම් - ඒකාබද්ධ	5,053	
පරිපාලකයේ (මව් සමාගමේ) ස්කන්ධය		47,313
පාලනයට යටත් නොවන කොටස්හිමියන්		4,216
මුළු හිමිකම		51,529
ජංගම නොවන වගකීම්		
බැංකු ණය		860
ජංගම වගකීම්		
වෙළෙඳ ණයහිමියෝ (8,500 + 1,350)	9,850	
උපචිත වියදම් (550 + 155)	705	
ආදායම් බදු (120 + 35)	155	
මුළු හිමිකම හා වගකීම්		63,099

කීර්තිනාමය ගණනය කිරීම

ආයෝජන	13,500
පාලනය කළ නොහැකි පොලී	3,900
එකතුව	17,400
(-) පරිපාලකයේ ගුද්ධ වත්කම්	
ප්‍රකාශිත ප්‍රාග්ධනය	13,000
පෙර රඳවාගත් ඉපැයීම්	400
පෙර ප්‍රත්‍යාගණන සංචිත	1,500
පෙර පොදු සංචිත	400
	(15,300)
	<u>2,100</u>

පාලන පිරිවැයට යටත් නොවන කොටස්හිමියන්

කීර්තිනාමයේ අඩුවීම	12	ශේ/ඉ/ගෙ	3,900
		පසු පොදු සංචිත	40
ශේ/ප/ගෙ	4,208	පසු ඉපැයුම් ලාභ	280
	<u>4,220</u>		<u>4,220</u>

ඒකාබද්ධ රඳවාගත් ඉපැයුම් / ලාභ

අඩුවීම / අලාභ	48	ශේ/ඉ/ගෙ	4,120
උපලබ්ධි නොවූ ලාභ - නොගය	11	පසු රඳවාගත් ඉපැයුම්	1,150
උ. නොවූ ලාභ - දේපළ/පි./උපකරණ	160	ක්ෂය	40
ශේ/ප/ගෙ	5,061		
	<u>5,280</u>		<u>5,280</u>

පෙර රඳවාගත් ඉපැයුම් / ලාභ

කීර්තිනාමය	400	ශේ/ඉ/ගෙ	400
	<u>400</u>		<u>400</u>

පසු රඳවාගත් ඉපැයුම් / ලාභ

ඒකාබද්ධ රඳවාගත් ඉපැයුම් / ලාභ	1,152	ශේ/ඉ/ගෙ	1,400
පාලන පිරිවැයට යටත් නොවන කොටස්හිමියන්	288	අතිරික්ත ක්ෂය	40
	<u>1,440</u>		<u>1,440</u>

ප්‍රත්‍යාගණන සංචිත

කීර්තිනාමය	1,500	ඉඩම් - දේපළ, පිරියත, උපකරණ	1,500
	<u>1,500</u>		<u>1,500</u>

ඒකාබද්ධ පොදු සංචිත

		ශේ/ඉ/ගෙ	1,100
ශේ/ප/ගෙ	1,260	පසු පොදු සංචිත	160
	<u>1,260</u>		<u>1,260</u>

පෙර පොදු සංචිත

කීර්තිනාමය	400	ශේ/ඉ/ගෙ	400
	<u>400</u>		<u>400</u>

පසු පොදු සංචිත		
ඒකාබද්ධ පොදු සංචිත	160	ශේ/ඉ/ගෙ 200
පාලන පිරිවැයට යටත් නොවන කොටස්හිමියන්	40	
	<u>200</u>	<u>200</u>

පෙරවැඩ

(පෙරවැඩ 1) උපලබ්ධි නොවූ රඳවාගත් ලාභ තොගය = $66,000 / 120 \times 20\%$ = 11,000

(පෙරවැඩ 2) උපලබ්ධි නොවූ රඳවාගත් ලාභ -
 දේපළ, පිරිසත හා උපකරණ = $1,760,000 - 1,600,000$ = 160,000
 අතිරික්ත ක්ෂය = $1,600,000 \times 25\%$ = 400,000
 = $1,700,000 \times 25\%$ = 440,000
 වෙනස = 40,000

- (b) i. පරිපාලකය (මව් සමාගම) - යනු පරිපාලිතයන් එකක් හෝ කිහිපයක් ඇති ව්‍යවසායකි.
 ii. පරිපාලිත සමාගම - යනු පරිපාලකය යනුවෙන් හැඳින්වෙන ව්‍යවසායකයක් මගින් පාලනය වන ව්‍යාපාරයකි.
- (C)
- උද්ධමනීය සාධකවල බලපෑම සැලකිල්ලට නොගැනීම. එමනිසා, එතුළින් ව්‍යාපාරය පිළිබඳව සත්‍ය ප්‍රතිරූපයක් පිළිඹිබු නොවේ.
 - අතීත දත්ත භාවිත කිරීම නිසා අනාගත තීරණ ගැනීමේ දී සත්‍ය තත්ත්වය ගමය නොවීම
 - සංඛ්‍යා දත්ත මත ගණනය කළ අනුපාත ලබාගැනීම

C කොටසෙහි අවසානය.

Notice :

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.

AAT
SRI LANKA

© 2014 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)